



වරලත් ගණකාධිකාරී
බබි. ඒ.
උපේන්ද්‍ර විජේසිංහ
(FCA,ACMA (UK), ACCA (UK),
ACMA, BSC Accountancy)
0703357000
upendra@wjassociate.com



2018 මැයි 28 ඉරිදා පළවූ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍රය
ගිණුම්කරණය - II ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්න අංක 01.

- 1) සී/ස පූර්වී සමාගමේ, 2018/03/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා, ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශය.

	සටහන්	රු 000	රු 000
විකුණුම්			10 000
විකුණුම් පිරිවැය			(4 450)
දළ ලාභය			5 550
වෙනත් ආදායම්	01		350
			5 900
විකිණීමේ හා බෙදාහැරීම් වියදම්		1087.5	
පරිපාලන වියදම්		3 494	
මූල්‍ය වියදම්		600	
වෙනත් වියදම්		30	(5 211.5)
බදු පෙර ලාභය	02		688.5
ආදායම් බදු	03		(260)
කාලච්ඡේදයේ ලාභය			428.5
වෙනත් විස්තීර්ණ ආදායම්			0
මුළු විස්තීර්ණ ආදායම			428.5

- 3) සී/ස පූර්වී සමාගමේ, 2018/03/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය

විස්තරය	ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	පොදු සංචිතය	රඳවා ගත් ඉපැයුම්	එකතුව
2017/04/01 දිනට ශේෂය	4 000	3 800	2 260	10 060
පොදු සංචිතයට මාරු කිරීම්		100	(100)	-
ප්‍රසාද නිකුත්ව	1 000	(1 000)		-
අතුරු ලාභාංශ ගෙවීම්			(610)	(610)
කාලච්ඡේදයේ ලාභය			428.5	428.5
2018/03/31 දිනට ශේෂය	5 000	2 900	1 978.5	9 878.5

- 2) සී/ස පූර්වී සමාගමේ, 2018/03/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

	සටහන්	රු 000	රු 000
වත්කම්			
ජංගම නොවන වත්කම්			
දේපළ පිරියත හා උපකරණ	04	5 722.5	5 722.5
ජංගම වත්කම්			
තොගය		420	
ණයගැතියෝ		680	
කෙටි කාලීන ආයෝජන		3 700	
මුදල් හා මුදල් සමාන දෑ		4 257	9 057
මුළු වත්කම්			14 779.5
ප්‍රාග්ධනය හා වගකීම්			
ප්‍රකාශිත ප්‍රාග්ධනය			
සාමාන්‍ය කොටස්		5 000	5 000
සංචිත			
පොදු සංචිතය		2 900	
රඳවා ගත් ඉපයුම්		1 978.5	4 878.5
ජංගම නොවන වගකීම්			
20% ණයකර		3 000	3 000
ජංගම වගකීම්			
ණයගිතියෝ		510	
වෙනත් ගෙවිය යුතු දෑ	06	1 391	1 901
මුළු හිමිකම් හා වගකීම්			14 779.5

සටහන් අංක 01
වෙනත් අදායම්
මෝටර් රථ ඉවත් කිරීමේ ලාභය 350

සටහන් අංක 02
බදු පෙර ලාභය ගණනය කර ඇත්තේ පහත වියදම් ද අඩු කිරීමෙන් පසුවය
තොග කපා හැරීම් 30
සේවක අර්ථසාධක අරමුදල් වියදම් 211.2
සේවක භාරකාර අරමුදල් වියදම් 52.8
අධ්‍යක්ෂ ගාස්තු 450
විගණන ගාස්තු 300
වාර්ෂික ක්ෂය 1 127.5

සටහන් අංක 03
ආදායම් බදු
2017/2018 ඇස්තමේන්තු ගත ආදායම් බද්ද 250
උාණ බදු වෙන්කිරීම 10
ආදායම් ප්‍රකාශයේ දක්වන බද්ද 260

සටහන් අංක 04
දේපල පිරියත සහ උපකරණ

පිරිවැය	ඉඩම්	ගොඩ නැගිලි	යන්ත්‍ර	ලී බඩු	මෝටර් රථ	එකතුව
2017/04/01 දිනට ශේෂය	1 600	3 000	1 700	800	1 950	9 050
මිලදී ගැනීම්			200			200
ඉවත් කිරීම්					(600)	(600)
ප්‍රත්‍යාගණනය						
2018/03/31 දිනට ශේෂය	1 600	3 000	1 900	800	1 350	8 650
සමූචිත ක්ෂය						

2017/04/01 දිනට ශේෂය	-	1 000	700	200	500	2 400
වර්ෂයේ ක්ෂය	-	150	370	120	487.5	1127.5
ඉවත් කිරීම්					(600)	(600)
2018/03/31 දිනට ශේෂය	-	1 150	1 070	320	387.5	2 927.5
ධාරණ අගය	1 600	1 850	830	480	962.5	5 722.5

සටහන් අංක 05
සාමාන්‍ය කොටස් සඳහා 20%ක අවසාන ලාභාංශයක් ගෙවීමට යෝජනා කර ඇත.

සටහන් අංක 06
වෙනත් ගෙවිය යුතු දෑ.

උපවින බදු වියදම්		50	
ගෙවිය යුතු VAT		325	
උපවින වේතන		220.8	
උපවින සේවක අර්ථසාධක අරමුදල් වියදම්		48	
උපවින සේවක භාරකාර අරමුදල් වියදම්		7.2	
උපවින අධ්‍යක්ෂ ගාස්තු		100	
උපවින විගණන ගාස්තු		40	
උපවින ණයකර පොළී		600	1 391

පෙර වැඩ
අංක 01
විකුණුම් පිරිවැය

2016.04.01 තොගය 400
ගැණුම් 4 500
අග තොගය (450)
විකුණුම් පිරිවැය 4 450

අංක 02

වියදම් විශ්ලේෂණය

විකිණීමේ හා බෙදාහැරීම් වියදම්	පරිපාලන වියදම්	මූල්‍ය වියදම්	වෙනත් වියදම්
මෝටර් රථ ක්ෂය 487.5	වේතන 1 760	ණයකර පොළී 600	තොග කපා හැරීම් 30
විකිණීමේ හා බෙදාහැරීම් 600	සේවක අර්ථසාධක අරමුදල් 211.2		
	සේවක භාරකාර අරමුදල් 52.8		
	පරිපාලන වියදම් 80		
	අධක්ෂක ගාස්තු 450		
	විගණන ගාස්තු 300		
	ගොඩනැගිලි ක්ෂය 150		
	යන්ත්‍ර ක්ෂය 370		
	ලී බඩු ක්ෂය 120		
1 087.5	3 494	600	30

අංක 03	
අග තොගයේ ශුද්ධ උපලබ්ධි අගය	
තොග පිරිවැය (2018.03.31)	450
පූර්ණ හානි වීම්	(20)
අර්ධ වශයෙන් හානි වීම	(15)
	415
අර්ධ වශයෙන් හානි වූ තොගයේ ශුද්ධ උපලබ්ධි අගය (7.5-2.5)	5
අග තොගයේ ශුද්ධ උපලබ්ධි අගය	420

අංක 04	
VAT පාලන ගිණුම	
මුදල් 500	විකුණුම් 1 500
ගැණුම් 675	
ශේෂය ප/ගේ 325	ශේෂය ඉ/ ගේ 325

අංක 05	
මෝටර් රථ ඉවත් කිරීමේ ගිණුම	
පිරිවැය 600	මුදල් 350
ලාභය 350	ක්ෂය වෙන් කිරීම 600
950	950

අංක 06
වාර්ෂික ක්ෂය ගණනය

ගොඩනැගිලි	3 000×5%	150
යන්ත්‍ර	1 700×20% = 340 200×20%×9/12 = 30	370
ලී බඩු	800×15%	120
මෝටර් රථ	1 350×25% = 337.5 600×25% = 150	487.5

ප්‍රශ්න අංක 03

(I)	දිනය	උපකරණ	ණයගැනී	තොගය	මුදල්	ප්‍රාග්ධනය	බ ැ ො ක ූ ශය	ණයගිම්
	01/01	450 000	175 000	125 000	250 000	500 000	400 000	100 000
	01/01				+100 000	+100 000		
	01/03			+75 000	-75 000			
	01/05		+60 000	-50 000		+10 000		
	01/08				-10 000	-10 000		
	01/12			-20 000		-20 000		
	01/15			-60 000	+57 000	-3 000		
	01/20			-5 000		-5 000		
	01/27	-7 500				-7 500		
	01/28				-20 000	-5 000	-15 000	
		442 500	+175 000	+125 000	+302 000	=559 500	+385 000	+100 000
				1 044 500				=1 044 500

(II) 2018.03.31 දිනට හිමිකම = රු 559 500

(III) ලාභය = (අවසාන ශුද්ධ වත්කම්-ආරම්භක ශුද්ධ වත්කම්)+ගැනිලි - අමතර ප්‍රාග්ධනය
= (559 000 - 500 000) + 20 000 - 100 000
= රු (20 500)

ප්‍රශ්න අංක 04
(අ)

සංශෝධිත ණයගැති පාලන ගිණුම			
ශේෂය ඉ/ ගේ	64 200	බෝල් ණය	10 000
විකුණුම්	8 000	ආපසු එවුම්	6 900
		ප්‍රතිපියවීම (ණය ගිම් පාලන ගිණුම)	7 000
		ශේෂය ප/ගේ	48 300
	<u>72 200</u>		<u>72 200</u>
ශේෂය ඉ/ ගේ	48 300		

ණයගැති ශේෂ ලැයිස්තුව නිවැරදි කිරීමේ ප්‍රකාශය		
ණයගැනී ශේෂ ලැයිස්තුවට අනුව ශේෂය		44 700
+ ශේෂ මග හැරීම්	7 500	
විකුණුම්	10 500	18 000
		62 700
- දුන් වට්ටම්	7 500	
ආපසු එවුම්	6 900	(14 400)
ශේෂ ලැයිස්තුවේ නිවැරදි ශේෂය		48 300

(අ)

(I) 2017/12/01 දිනට බැංකු ගිණුමේ ශේෂය සෙවීමේ ප්‍රකාශය

බැංකු ප්‍රකාශයට අනුව ශේෂය		39 000
+ තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත්	12 300	12 300
		51 300
- නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්	(12 700)	(12 700)
බැංකු ගිණුමට අනුව ශේෂය		38 600

(II) බැංකු ගිණුමට අනුව දෙසැම්බර් මාසයේ -

මුළු නිකුතු චෙක්පත්වල වටිනාකම
නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් 14 900
බැංකු ප්‍රකාශයට අනුව මුළු නිකුතු චෙක්පත් 42 000
නොවැම්බර් මාසයේ ඉදිරිපත් නොවූ චෙක්පත්
දෙසැම්බර් මාසය තුළ බැංකුවට ඉදිරිපත් වීම (7 100)
49 800

මුළු තැන්පත් චෙක්පත්වල වටිනාකම
තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් 13 200
බැංකු ප්‍රකාශයට අනුව මුළු තැන්පත් චෙක්පත් 102 000
නොවැම්බර් මාසයේ උපලබ්ධි නොවූ චෙක්පත්
දෙසැම්බර් මාසය තුළ බැංකුවේ තැන්පත් වීම (8 600)
106 600

(III)

සංශෝධනයට පෙර බැංකු ගිණුම

ශේෂය ඉ /ගේ	38 600	චෙක් ගිකුතු
		49 800
චෙක් ගැන්පතු	106 600	
මුදල් ගැන්පතු	62 000	ශේෂය ප /ගේ
		157 400
	207 200	
ශේෂය ඉ/ ගේ	157 400	

සංශෝධිත බැංකු ගිණුම්				
(IV)	ශේෂය ඉ /ගෙ	157 400	බැංකු ගාස්තු	8 800
	ස්ථාවර තැම්පතු පොලී	16 800	ණය පොලී	16 000
			ශේෂය ප / ගේ	149 400
		<u>174 200</u>		<u>174 200</u>
	ශේෂය ඉ /ගේ	149 400		

(V)	2017/12/31 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශය	
සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂය		149 400
+ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්		
දෙසැම්බර් මාසය	14 900	
නොවැම්බර් මාසය	5 600	20 500
		169 900
- තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත්		
දෙසැම්බර් මාසය	(13 200)	
නොවැම්බර් මාසය	(3 700)	(16 900)
බැංකු ගිණුමට අනුව ශේෂය		153 000

EDUCATION

මීලඟ ඉලක්ක ප්‍රශ්න සහිත විශේෂ අභිරේකය

අ.තො.ක (උසස් පෙළ) GIT විභාගය

සඳහා විශේෂ ආදර්ශ ප්‍රශ්න පත්‍ර

2018 ජුනි මස 24 වෙනි දින

ලක්විම සමග